



ශ්‍රී ලංකා මහ බංකුව  
පිළිබඳ මත්තිය බංකි  
CENTRAL BANK OF SRI LANKA

### සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව  
දුරකථන අංක: 2477424, 2477423, 2477311  
තැක්ස්: 2346257, 2477739  
ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk  
වෙබ් අඩවිය: www.cbsl.gov.lk

# ප්‍රවත්පත් නිවේදනය

නිකුත් කළේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව

දිනය 2013 සැප්තැම්බර් මස 10 වැනි දින

### පළාත් දළ දේශීය නිෂ්පාදිතය - 2012

- 1) 2012 වසර දී, ස්ථාවර මිල (මූර්ත අගය) අනුව සියයට 6.4 කින් වර්ධනය වූ දළ දේශීය නිෂ්පාදිතය (ද.දේ.නි.) පවත්නා වෙළෙඳපොල මිල (නාමික අගය) අනුව රුපීයල් බිලියන 7,582 ක් දක්වා සියයට 15.9 කින් වර්ධනය වූ අතර, ඒක පුද්ගල ආදායම රුපීයල් 373,001 (එ.ඡ.ඩොලර් 2,923) ක් විය. ශ්‍රී ලංකා මහ බංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව, 2012 වසර සඳහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශිත, පවත්නා වෙළෙඳපොල මිල අනුව ගණනය කළ දළ දේශීය නිෂ්පාදිත (ද.දේ.නි.) ඇස්තමේන්තු පදනම් කර ගනිමින් පළාත් දළ දේශීය නිෂ්පාදිතය (ප.ද.දේ.නි.) ගණනය කර ඇත. පවත්නා වෙළෙඳපොල මිල අනුව ගණනය කරන ලද පළාත් දළ දේශීය නිෂ්පාදිතය සංඛ්‍යා සටහන 1 හි දක්වා ඇත.

## සංඛ්‍යා සටහන 1

### පලාත් අනුව දෙශීය නිෂ්පාදිතයේ සුවිශේෂී ලක්ෂණ (පවත්නා වෙළෙඳපොල මිල අනුව) 2011<sup>1</sup> සහ 2012<sup>2</sup>

අධිකමය/පලාත	වර්ෂ	ඩැස්නෝල	බැංචල	ජ්‍යෙෂ්ඨ	උක්ති	ඉගොලුව	ඡැස	මැයිල	උක්ති	ඩැස්නෝල	විශ්වාස	ඉගොලුව
ද.දේ.නි. (රු.බ.)	2011	2,895	644	719	243	379	655	306	297	406	6,544	
	2012	3,292	743	872	305	474	730	355	343	467	7,582	
ද.දේ.නි. වර්ධන අනුපාතය (%)	2011	15.2	14.5	20.0	27.8	13.5	22.5	14.6	17.5	15.7	16.8	
	2012	13.7	15.3	21.3	25.9	25.0	11.4	15.9	15.4	15.2	15.9	
ද.දේ.නි. ආයකන්වය (%)	2011	44.2	9.8	11.0	3.7	5.8	10.0	4.7	4.5	6.2	100.0	
	2012	43.4	9.8	11.5	4.0	6.3	9.6	4.7	4.5	6.2	100.0	
ඒක පුද්ගල ආදායම (රු.දහස්) <sup>3</sup>	2011	489	237	285	202	239	277	244	222	207	314	
	2012	564	289	353	288	304	307	281	271	243	373	
ඒක පුද්ගල ආදායම අනුපාතය <sup>4</sup>	2011	1.6	0.8	0.9	0.6	0.8	0.9	0.8	0.7	0.7	1.0	
	2012	1.5	0.8	0.9	0.8	0.8	0.8	0.8	0.7	0.7	1.0	

- සංගේධිත
- තාවකාලික
- රෙපස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් සම්පාදිත මධ්‍ය වාර්ෂික ජනගහන ඇස්තමේන්තු පදනම් කරගතින් ගණනය කර ඇත.
- පලාත් ඒක පුද්ගල ආදායම, දිවයිනේ ඒක පුද්ගල ආදායමේ අනුපාතයක් ලෙස.

2) පසුගිය වසරේ මෙන්ම 2012 වසරේ දී ද බස්නාහිර පලාත ද.දේ.නි. යට ඉහළම ආයකන්වයක් ලබා දුනි. කෙසේ වුවද, මැත කාලීන පලාත් බඳ විෂමතාවයන්ගේ අඩු විමේ ප්‍රවණතාවය තවදුරටත් පෙන්වුම් කරමින් බස්නාහිර පලාතේ ද.දේ.නි. ආයකන්වය 2011 වසරේ දී වූ සියයට 44.2 සිට 2012 වසරේ දී සියයට 43.4 දක්වා තවදුරටත් අඩු විය. එමෙන්ම නිෂ්පාදන කරමාන්ත, ඉදිකිරීම්, ගමනාගමන සහ වෙළෙඳ යන අංශයන්ගේ සිදුවූ වර්ධනය හේතුවෙන් බස්නාහිර පලාතේ ප.ද.දේ.නි. ය සියයට 13.7 කින් වර්ධනය විය. ඉදිකිරීම්, මූල්‍ය සේවා, ගමනාගමන, වී හා මත්ස්‍ය නිෂ්පාදනය යන අංශවලින් ලැබුණා වූ ආයකන්වයන් හේතුවෙන්, 2012 වසරේ දී ඉහළම ද.දේ.නි. නාමික වර්ධන වේගය උතුරු පලාතින් පෙන්වුම් කළ අතර, ජාතික ආර්ථිකයට එමගින් දක්වන ලද ආයකන්වය ද ඉහළ ගියේය. එසේම කෘෂිකරමාන්තය, පතල් හා කැණීම්, ඉදිකිරීම් හා මූල්‍ය සේවා යන අංශවලින් වාර්තා වූ වර්ධනයන් හේතු කොට ගෙන නැගෙනහිර පලාත දෙවන ඉහළම ද.දේ.නි. වර්ධනය වාර්තා කළ අතර, ද.දේ.නි. යට දැක්වූ ආයකන්වය 2011 දී වූ සියයට 5.8 සිට 2012 දී සියයට 6.3 දක්වා වර්ධනය කර ගන්නා ලදී. දකුණු පලාතේ නිෂ්පාදන කරමාන්ත, ඉදිකිරීම්, රාජ්‍ය සේවා, විදුලිය හා මූල්‍ය සේවා යන අංශවලින් පෙන්වුම් කළ වර්ධනයන් හේතුවෙන්, එම පලාත තෙවන ඉහළම ද.දේ.නි. වර්ධන වේගය

වාර්තා කරන ලදී. කෙසේ නමුත්, මධ්‍යම, උතුරු මැදි, උග්‍ර හා සඛරගමුව පලාත්වල ද.දේ.නි. එයකත්වයන් 2012 වසරේ දී ද නොවෙනස්ව පැවතිණි. කෘෂිකර්මාන්තය, පතල් හා කැණීම් සහ විදුලිය යන අංශවල දැක්වූ දුර්වල ක්‍රියකාරිත්වය හේතු කොට ගෙන වයඹ පලාතේ නාමික වර්ධනය මත්දාම් වූ අතර, ජාතික ආර්ථිකයට දැක්වූ එයකත්වය ද පහළ ගියේය.

### පලාත්බා වර්ධන අනුපාත

- 3) රටෙහි ආර්ථික පරිසරයෙහි වර්ධනයන් පිළිබැඳු කරමින් සියලුම පලාත් 2012 වසරේ දී ද ද්වී අංක නාමික වර්ධන අනුපාතයන් පෙන්නුම් කරන ලදී. 2011 වසරේ දී පෙන්නුම් කළ තැකැරුතාවයන් අනුව යමින්, 2012 වසරේදී ද සියයට 25.9 ක් වූ ඉහළම නාමික වර්ධන වේය උතුරු පලාතින් වර්තා විය. 2012 වසරේ දී තැගෙනහිර සහ දකුණු පලාත්වල වර්ධන වේයන් පිළිවෙළින් සියයට 25.0 ක් හා සියයට 21.3 ක් විය. උතුරු, තැගෙනහිර, හා දකුණු පලාත් 2012 වසරේ දී සියයට 15.9 ක් වූ රටෙහි නාමික වර්ධන වේයට වඩා ඉහළ නාමික වර්ධනයක් අත්පත් කර ගෙන ඇතේ.


කාර්මික හා සේවා අංශවල දක්නට ලැබුණු ඉහළ ක්‍රියාකාරිත්වය උතුරු පලාතින් වාර්තා වූ ඉහළ වර්ධනයට ප්‍රධාන වගයෙන් හේතු විය. 2012 වසරේ දී උතුරු පලාතේ සිදු වූ උතුරු මාරුග සම්බන්ධතා ව්‍යාපෘතිය, මාරුග පුළුල් කිරීමේ ව්‍යාපෘතිය, කන්කසන්තුරේ වරාය ව්‍යාපෘතිය, ජල ව්‍යාපෘති වැනි ඉදිකිරීම් කටයුතු හේතුවෙන්, එම පලාතේ ඉදිකිරීම් අංශයේ තවදුරටත් පුළුල් වීමක් පෙන්නුම් කරන ලදී. එසේම, 2012 වසර තුළ උතුරු පලාතේ නව බැංකු ගාබා 25 ක් ස්ථාපනය වූ අතර, එය එම පලාතින් පෙන්නුම් කරන ලද ඉහළ වර්ධනය සඳහා මතා පිටිවහලක් විය. තවද, පොද්ගලික බස් සේවාවේ සහ ශ්‍රී ලංගම බස් සේවාවේ මගි කිලෝ මිටර ප්‍රමාණය පිළිවෙළින් සියයට 2.8 ක් හා සියයට 5.9 කින් ඉහළ ගියේය. මිට අමතරව, 2012 දී වී නිෂ්පාදනය කිලෝ ගුෂ්ම මිලියන 259.9 ක් හා මත්ස්‍ය නිෂ්පාදන මෙට්‍රික් ටොන් 59,340 ක් දක්වා ඉහළ යැම් ද එම පලාතින් පෙන්නුම් කළ කැපී පෙනෙන වර්ධනය සඳහා ඉහළ එයකත්වයක් ලබාදී ඇතේ. 2012 වසරේ දී තැගෙනහිර පලාතින් වාර්තා වූ සියයට 25.0 ක ඉහළ වර්ධනය සඳහා කෘෂිකාර්මික හා කාර්මික අංශ වැඩි එයකත්වයක් ලබා දුනි. තැගෙනහිර පලාතේ වී නිෂ්පාදනය 2011 වසරට සාපේක්ෂව 2012 වසරේ දී කිලෝ ගුෂ්ම මිලියන 1,062 ක් දක්වා සියයට 62.5 කින් වර්ධනය විය. උස්බේම හෝග, එලවල, පලතුරු සහ මුහුදු මත්ස්‍ය නිෂ්පාදනය යන අංශවල සිදුවූ සැලකිය යුතු ඉහළ යාම ද, මෙම වසරේ තැගෙනහිර පලාතේ ඉහළ

වර්ධනයට හේතු සාධක විය. එමෙන්ම පතල් හා කැණීම්, විදුලිය, ඉදිකිරීම් සහ මූල්‍ය සේවා වැනි ආර්ථික ක්‍රියාකාරකම්වල සිදුවූ ඉහළ යාම ද තැගෙනහිර පළාතේ වූ ද.දේ.නි. වර්ධනයට ඉහළ දායකත්වයක් ලබාදී ඇත. 2012 වසරේ දී කර්මාන්ත අංශයෙහි සිදුවූ සැලකිය යුතු වර්ධනය, දකුණු පළාතේ පෙන්නුම් කළ සියයට 21.3 ක වර්ධනය සඳහා වැඩි දායකත්වයක් සපයා ඇත. 2012 වසරේ දී මෙම පළාතේ කාර්මික අංශයේ, මධ්‍යම හා මහා පරිමාණ කර්මාන්ත සඳහා බිල්ගත විදුලි ආදායම සියයට 13.9 කින් වර්ධනය වූ අතර, විදුලි ව්‍යාප්තිය, ඉදිකිරීම් හා මූල්‍ය සේවා යන අංශයන්හි කැපී පෙනෙන වර්ධනයක් නිරීක්ෂණය කළ හැක. හේවා අංශයෙහි පෙන්නුම් කළ සැලකිය යුතු වර්ධනය, 2012 වසරේ දී උතුරු මැද පළාත වාර්තා කළ සියයට 15.9 ක ඉහළ ද.දේ.නි. වර්ධනය සඳහා මනා පිටිවහලක් විය. මූල්‍ය සේවා, රාජ්‍ය සේවා, ඉදිකිරීම් සහ විදුලිය යන අංශවල සිදුවූ ප්‍රසාරණයන් මෙම ඉහළ ද.දේ.නි. වර්ධනයට මහත් රුකුලක් සපයන ලදී. 2012 වසරේ දී, උග්‍ර පළාත සියයට 15.4 ක ද.දේ.නි. වර්ධනයක් පෙන්නුම් කළ අතර, ද.දේ.නි. යට මෙම පළාතින් දැක්වූ දායකත්වය 2012 වසරේ දී ද සියයට 4.5 ක් ලෙස නොවෙනස්ව පැවතිණි. මූල්‍ය සේවා, පතල් හා කැණීම් හා කෘෂිකාර්මික යන අංශවල දියුණුව, උග්‍ර පළාතට මෙම යහපත් ද.දේ.නි. වර්ධන වේගය ප්‍රාගාකර ගැනීම සඳහා මනා පිටිවහලක් විය. ඒ අතර, වයඹ පළාතේ ද.දේ.නි. වර්ධන වේගය 2012 වසරේ දී මන්දගාමී වී ඇති අතර, කෘෂිකාර්මික හා කාර්මික අංශයන්ගේ සිදුවූ පසුබැංම මෙම මන්දගාමී වර්ධනය සඳහා හේතු විය.

#### **2012 වසරේ පළාත් දුල දේශීය නිෂ්පාදිත දායකත්වයන්**

- 4) අනෙකුත් පළාත්වලින් පෙන්නුම් කළ විශාල වර්ධනයන් පිළිබිඳු කරමින්, සමස්ත ද.දේ.නි. යට බස්නාහිර පළාතින් 2011 වසරේ දී දැක්වූ සියයට 44.2 ක දායකත්වය 2012 වසරේ දී සියයට 43.4 දක්වා අඩු විය. 2011 වසරේ දී ද.දේ.නි. යට සියයට 11.0 ක දායකත්වයක් දැක්වූ දකුණු පළාත, 2012 වසරේ දී සිය දායකත්වය සියයට 11.5 ක් ලෙස වර්ධනය කරගත් අතර, මෙය පළාතක් මගින් ද.දේ.නි. යට දැක්වූ දෙවන විශාල දායකත්වය වේ. එමෙන්ම 2011 වසරේ දී උතුරු පළාත මගින් ද.දේ.නි. යට දැක්වූ සියයට 3.7 ක දායකත්වය, 2012 වසරේ දී සියයට 4.0 දක්වා වැඩිකර ගැනීමට සමත්ව ඇත. එසේම, 2012 වසරේ දී තැගෙනහිර පළාතින් ද.දේ.නි. යට දැක්වූ දායකත්වය සියයට 6.3 ක් විය. 2012 වසරේ දී මධ්‍යම, උතුරු මැද උග්‍ර සහ සබරගමුව පළාත් ද.දේ.නි. දායකත්වයන් නොවෙනස්ව පැවතුණු අතර, 2011 වසරේ දී සියයට 10.0 ක් වූ වයඹ පළාත් ද.දේ.නි. දායකත්වය 2012 වසරේ දී සියයට 9.6 දක්වා අඩු වී ඇත.


රුප සටහන 1  
දළ දේශීය නිෂ්පාදිතයට පළාත් අනුව දායකත්වය



### පළාත් අනුව ඒක පුද්ගල ආදායම

- 5) දිවයිනේ සියලු පළාත්වල ඒක පුද්ගල ආදායම 2012 වසරේ දී වර්ධනය වී ඇත. 2012 වසරේ දී බස්නාහිර පළාතේ ඒක පුද්ගල ආදායම රු.564,132 ක් වූ අතර, එය සමස්ත දිවයිනේ ඒක පුද්ගල ආදායම මෙන් 1.5 ගුණයක් විය.

රුප සටහන 2  
පළාත් අනුව ඒක පුද්ගල ආදායම



## පළාත් දෙළඹ නිෂ්පාදිතයට ආංගික දායකත්වයන්

- 6) පළාත් අනුව ද.දේ.නි. යට දැක්වූ ආංගික දායකත්වයන් පහත සංඛ්‍යා සටහන 2 හි දක්වා ඇති අතර, මෙමගින් පළාත් අතර ද.දේ.නි. හි සංයුතියේ සැලකිය යුතු වෙනස්කම් මනාව පෙන්වුම් කරයි. 2012 වසරේ දී කාමිකර්මාන්ත අංශය, බස්නාහිර පළාතේ ද.දේ.නි. යට සියයට 2.9 ක දායකත්වයක් දක්වන ලද නමුත් අනෙකුත් පළාත්වල එහි දායකත්වය සියයට 13.1 ත් සියයට 27.5 ත් අතර පැවතුණි. නැගෙනහිර පළාත හැර දිවයිනේ අනෙකුත් සියලු පළාත් කාමිකාර්මික අංශයෙන් ප.ද.දේ.නි. යට ලබා දුන් දායකත්වය 2012 වසරේ දී අඩු වී ඇත. දිවයිනේ සියලු පළාත්, කාර්මික අංශයෙන් ප.ද.දේ.නි. යට ලබාදුන් දායකත්වය 2012 වසරේ දී වැඩි වී ඇත. එමත්ම, 2012 වසරේ දී ප.ද.දේ.නි. යට කාර්මික අංශයෙන් ලබා දුන් ඉහළම දායකත්වය බස්නාහිර පළාතෙන් ලැබේ ඇති අතර, පහළම දායකත්වය ලැබේ ඇත්තේ උග්‍ර පළාතිනි. 2012 වසරේ දී ද සේවා අංශය, ප.ද.දේ.නි. යේ ප්‍රමුඛතම තනි අංශයක් ලෙස විවිධ පළාත්වලට අදාළව ප.ද.දේ.නි. යෙන් සියයට 49.0 ත් 62.0 ත් අතර ප්‍රතිශතයක් වාර්තා කළේය. මෙම වසර තුළ බස්නාහිර, දකුණු හා නැගෙනහිර පළාත්වල සේවා අංශයෙන් ලැබුණු දායකත්වය අඩු වූ නමුත් අනෙකුත් සියලුම පළාත්වල එය වැඩිවීමක් පෙන්වුම් කරයි.

සංඛ්‍යා සටහන 2

**පළාත්වල ද.දේ.නි. සංයුතිය**

අංශය	වර්ෂ	රුපුදී	මුද්‍රා	ක්‍රිජ්‍යා	ක්‍රිජ්‍යා	ජ්‍යෙෂ්ඨ	ජ්‍යෙෂ්ඨ	මුද්‍රා	මුද්‍රා	බුද්ධි	ඝ්‍යෙන්ඩර්
කාමිකර්මාන්තය	2011	3.2	17.7	15.6	24.1	16.1	16.9	23.0	28.5	21.9	12.1
	2012	2.9	15.8	13.1	19.6	19.1	14.6	20.8	27.5	18.5	11.1
කර්මාන්ත	2011	33.4	27.8	29.6	19.5	28.7	29.7	24.2	22.6	26.1	29.9
	2012	35.1	29.0	33.7	23.5	29.2	30.1	24.8	23.4	26.9	31.5
සේවා	2011	63.4	54.5	54.8	56.4	55.1	53.5	52.8	48.8	52.0	58.0
	2012	62.0	55.2	53.3	56.8	51.7	55.3	54.3	49.0	54.7	57.5